

## රිදියගම ජලායය ආශ්‍රිත කළාපයේ පවතින පුරාවිද්‍යාත්මක උරුමය

චඩ.චී.ඒ. කිත්සිරි<sup>1</sup>, බල.චී.එන්.ඩී නේරංජනා<sup>2</sup>, සී.එම්. විරසිංහ<sup>3</sup>

රිදියගම ජලායය යනු තරමක් මැත කාලීනව ඉංග්‍රීසි ආණ්ඩු සමයේ දී ඉදිකරන ලද ජලායයකි. එය ඉදිකිරීමේ දී බොහෝමයක් පුරාවිද්‍යාත්මක ස්ථාන හා ස්මාරක රාජියක් එයට යට වී ඇති අතර ඒවා මේ වන විටත් අනාවරණය වී නොමැත. එහෙත් අවට කළාපය තුළින් හා ජලය සිදී යන කාලයන්හි දී මෙවැනි පුරාවිද්‍යාත්මක සාධක යම් ප්‍රමාණයක් හඳුනාගත හැකිය. එවැනි සාධක බොහෝමයක් මිනිසුන් තම සන්තකයේ තබා ගෙන ඇති අතර ඒවා පිළිබඳව කිසිදු සාරවත් වාර්තාකරණයක් සිදුව නොමැත. එවැනි පුරාවස්තු ඒකරායි කොට ඒ පිළිබඳව විධීමන් වාර්තාකරණයකට ලක්කර එම දැනුම ජනතාව වෙත සම්ප්‍රේෂණය කිරීම මෙම පර්යේෂණයේ මූලික අරමුණ වේ. මෙහිදී කෙෂ්තු ගවේණ, කෙෂ්තු නොවන ගවේණ හා සම්මුඛ සාකච්ඡා මගින් තොරතුරු අනාවරණය කරගැනීම සිදු කරන ලදී. විශාල ප්‍රදේශයක් පුරා පැතිරි ඇති මෙම ජලායය ඉදිකිරීමේ දී වැව් හතක් පමණ යට වී ඇති බව ගැමියන්ගේ මතයයි. මෙම මානවකෘති හා ස්මාරක අධ්‍යයනය, වැව් බැමිම ආශ්‍රිත ප්‍රදේශය, වැව් මධ්‍යය ප්‍රදේශය, මැව් බඳුන් බහුල කළාපය ආදි වශයෙන් හඳුනාගත හැකිය. වැව් බැමිම ආශ්‍රිතව පුරාණ විභාරස්ථානයක සාධක හඳුනාගත හැකි අතර එහිදී ස්තූපයක්, විශාල ගල් ආසනයක්, සිරිපතුල් ගලක්, ගල් කණු හා සේල්ලිපියක් දැකගත හැකි වේ. තරමක් දුරින් පිහිටි වැව ආශ්‍රිත ඉඩිමක තවත් කුඩා ප්‍රමාණයේ ස්තූප හතරක් පමණ දැකිය හැකිය. වැව් මධ්‍යයේ දැකිය හැකි සාධක වශයෙන් ගල් කණු සම්බන්ධකින් යුත් ස්මාරක, එක් ස්තූපයක්, ජලය සිදී ඇති කාලයන්හි ශිර්ජය පමණක් නිරාවරණය වන එක් ප්‍රතිමාවක් වේ. එහිදී හමුව ඇති එක් බුද්ධ ප්‍රතිමාවක් වර්තමාන විවේකාරාම විභාරස්ථානයේ දැකිය හැකිය. එමෙන්ම විවිධ වර්ගයේ මැටි බඳුන් සාධක වැව අභ්‍යන්තරයේ මෙන්ම බාහිර තටුන් සහිත ස්ථානයන්හි දැකිය හැකි අතර විශේෂතම කාරණය වන්නේ බුජ්ම් අක්ෂර සහිත මැටි බඳුන් කැබලි කිහිපයක් ද හමුව තිබේ. මෙයට අමතරව පබලු, කුඩා මැණික්, යකඩ නිස්සාරණ උදුනක්, විවිධ ප්‍රමාණයේ බඳුන් රාජියක් ද හමුව තිබේ. මෙම එතිහාසික සාධකවලට අමතරව පුරුව එතිහාසික අවධියට අයත් සාධක ද පවතින බව පෙන්වාදිය හැකිය. මෙම කළාපය මානාවුල් පුරවරට සමගාමීව මහානාග යුත් රුෂ්ගේ බලයට යටත්ව දේශීය විදේශීය වෙළඳ ශේෂීගත කරමාන්තයන්ගෙන් යුත් පුබල ආර්ථික මධ්‍යස්ථානයක්ව පවතින්නට ඇති බව විවිධ පර්යේෂකයින් පෙන්වා දී ඇති බැවින් මෙම ස්ථානය සම්බන්ධ පුරාවිද්‍යා අධ්‍යයනය මගින් අනාවරණය කිරීම වැදගත් බව පෙන්වාදිය හැකිය.

ප්‍රමුඛ පද : රිදියගම, ස්තූපය, පුරාවස්තු, ප්‍රතිමා, ස්මාරක

<sup>1</sup> පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය [kithsiriaruna2@gmail.com](mailto:kithsiriaruna2@gmail.com)

<sup>2</sup> ඉතිහාස අධ්‍යයනාංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය. [www.nirashadilini123@gmail.com](mailto:www.nirashadilini123@gmail.com)

<sup>3</sup> පාරිසරික කළමනාකරණ අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය [malinthi@gmail.com](mailto:malinthi@gmail.com)